


(14)
03/07

299



රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව பதிவாளர் நாயகம் திணைக்களம் REGISTRAR GENERAL'S DEPARTMENT



මගේ අංකය
எனது இல. }
My No. }

RG/MBD/11/මහජන ගැටළු

ප්‍රධාන කාර්යාලය
தலைமை அலுவலகம்
HEAD OFFICE

තැ. පෙ. අංකය
த. பெ. இல. }
P. O. Box No. }

565

ඔබේ අංකය
உமது இல. }
Your No. }

234/A3, ධන්සිල් කොබ්බාදුව මාවත, බත්තරමුල්ල.
234/A3, டென்சிஸ் கொப்பேகடுவ மாவத்தை, பத்தரமுல்லை.
234/A3, Denzil Kobbakaduwa Mawatha, Battaramulla.

දිනය
திகதி }
Date }

2022.01.07

වක්‍රලේඛ අංක:- 02 /2022

දෙපාර්තමේන්තුවේ සියලුම විධායක/ මාණ්ඩලික නිලධාරීන් වෙත,

මහජන දුක්ගැනවිලි විසඳීමේ කමිටු ස්ථාපිත කිරීම.

ජන ජීවිතයේ වැදගත් අවස්ථා වන උපත්, විවාහ සහ මරණ ලියාපදිංචි කිරීම, එම ලේඛන සංරක්ෂණය කිරීම සහ ඉල්ලීම් මත ඒවායේ සහතික කරන ලද පිටපත් නිකුත් කිරීම සහ එමගින් ජනතාවට සිය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහායවීම මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරයක් වේ. එසේ ම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශිත තීරණ සංවර්ධන ඉලක්ක යටතේ 2030 වර්ෂය වනවිට සෑම පුද්ගලයෙකුට ම නීතිමය අන්‍යෝන්‍යයක් (Legal Identity) ලබාදීම දෙපාර්තමේන්තුව ඉදිරියේ ඇති සුවිශේෂී අභියෝගයක් වේ.

02. ඉහත දෙපාර්තමේන්තු කාර්යභාරය ඉටු කිරීමේ දී හා දෙපාර්තමේන්තුවට පැවරී ඇති රාජ්‍ය හා ජාත්‍යන්තර වගකීම ඉටු කිරීමේ දී මහජනතාව වෙත තවදුරටත් සමීප වී ඔවුන්ගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය යුතු බව පෙනී යයි.

03. මහජනතාව ලියාපදිංචි කිරීමේ නීතිය පිළිබඳව නිසි දැනුමකින් යුත් නොවීම, වැරදි උපදෙස් ලැබීම හේතුවෙන් නිසි ලියාපදිංචි කිරීමේ උපවාර අනුගමනය කර නොතිබීම, විවිධාකාරයේ හේතු මත කුඩා ලේඛන මහජනතාව අතට පත්වීම වැනි හේතු මත ඇතැමුන් ඉතා අසරණභාවයට පත් වී ඇති අවස්ථා බොහෝවිට ප්‍රධාන කාර්යාලයට ද වාර්තා වේ. දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව විශේෂයෙන් සලකා බලා තමන්ට අවසානාත්මක නිවැරදි විසඳුමක් ලබාදෙනු ඇතැයි යන්න මහජනතාවගේ බලාපොරොත්තුව වේ.

04. එබැවින් මහජනතාවගේ දුක්ගැනවිලි සම්බන්ධයෙන් වඩාත් සංවේදී වෙමින් ඵලදායී මහජන සේවාවක් ලබාදීම වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමින් හා ජාතික මට්ටමින් මහජන දුක්ගැනවිලි විසඳීමේ කමිටු ස්ථාපිත කිරීම කාලෝචිත බව යෝජනා වී ඇත.

05. ඒ අනුව දෙපාර්තමේන්තු මෙහෙවරෙහි යෙදෙන්නා වූ කුමන හෝ කාර්යාලයකට යොමුවන, සෘජු විසඳුමක් ලබාදිය නොහැකි ආකාරයේ ගැටළු මේ සඳහා දිස්ත්‍රික් වශයෙන් ස්ථාපිත කරනු ලබන “මහජන දුක්ගැනවිලි විසඳීමේ දිස්ත්‍රික් කමිටුව” වෙත යොමු කිරීමේ හැකියාව ලැබේ. ඒ අනුව ගැටළුවට අදාළ ලේඛනයක් ලියාපදිංචි වී ඇත්නම් එකී ලේඛනය ලියාපදිංචි වී ඇති දිස්ත්‍රික්කයේ හෝ ලේඛන ලියාපදිංචි වී නැතිනම් සිද්ධිය සිදු වී ඇති දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් වෙත අදාළ ගොනුවයොමු කිරීම සිදු කළ යුතුය.

දිස්ත්‍රික් කමිටුවේ සංයුතිය පහත පරිදි වේ.

- කලාප භාර නියෝජ්‍ය/ සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් - සභාපති
- ගැටළුවට අදාළ දිස්ත්‍රික්කයේ සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් - සාමාජික
- ගැටළුවට අදාළ ලේඛනය ලියාපදිංචි කළ හෝ සිද්ධිය සිදු වී ඇති ස්ථානයට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් - සාමාජික

06. විශේෂඥ දැනුම සහිත ඉහත කමිටුවට තමන් වෙත යොමු වී ඇති ගැටළුවට සෘජු විසඳුමක් ලබාදීම සඳහා වූ බලය මෙයින් ලබා දෙමි. එසේ විසඳුම් ලබාදිය නොහැකි ගැටළු වේ නම් එකී ගැටළුව කමිටු නිර්දේශයක් සහිතව මේ සමග ජාතික වශයෙන් ප්‍රධාන කාර්යාලයේ ස්ථාපිත කරනු ලබන “මහජන දුක්ගැනවිලි විසඳීමේ ජාතික කමිටුවට” යොමු කිරීම සිදු කළ යුතුය.


ජාතික කමිටුවේ සංයුතිය පහත පරිදි වේ.

- I. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් (සිවිල්) - සභාපති
- II. නීති අංශ ප්‍රධානි - සාමාජික
- III. සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් (සිවිල්) - සාමාජික
- IV. සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් (කොළඹ දිස්ත්‍රික්) - සාමාජික
- V. අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් ජී.බී.එන් ද සොයිසා මහතා - සාමාජික

07. ජාතික කමිටුවට ද දිස්ත්‍රික් කමිටු නිර්දේශ මත අදාළ ගැටළුවට සෘජු විසඳුමක් ලබාදීමේ බලය හිමිවන අතර අවසන්තාත්මක වශයෙන් සුදුසු නිර්දේශ රෙජිස්ට්‍රාර් ජනරාල් වෙත යොමු කළ හැකිය.

08. මෙම චක්‍රලේඛය 2022.02.01 වන දින සිට ක්‍රියාත්මක වේ.

09. කරුණාකර මෙම චක්‍රලේඛය ලද බව මා වෙත දන්වන්න.


 ඩබ්.එම්.එම්.බී. විරසේකර
 රෙජිස්ට්‍රාර් ජනරාල්

පිටපත්:

- 1. ලේකම්, ජනාධිපති කාර්යාලය. - කා.දැ.ගැ.ස.
- 2. ලේකම්, අග්‍රාමාත්‍ය කාර්යාලය. - කා.දැ.ගැ.ස.
- 3. ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශය. - කා.දැ.ගැ.ස.
- 4. ලේකම්, රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය. - කා.දැ.ගැ.ස.
- 5. සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්/ අතිරේක රෙජිස්ට්‍රාර් ජනරාල්වරුන් - කා.දැ.ගැ.ස.